


phpMyAdmin ඇසුරින් Database (දත්ත සමුදාය) එකක් සෑදීම

මෙම පාඨම මගින් student නමින් MySQL database එකක් සෑදීම, එය තුළ personal නමින් table (වගුව) එකක් සාදා පහත තොරතුරු එයට එකතු කරන අයුරු පියවරෙන් පියවර ඉදිරිපත් කෙරේ.


Personal	
Indexno	name
001	Tharindu
002	Supun
003	Bhagya
004	Sachini
005	Hiruni
006	Janani
007	Pasindu
008	Lahiru
009	Isuru
010	Fathima

Field Name	Field Size/Length
Indexno	3
Name	10


ඔබේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රවුසරය open කරන්න. එහි address bar එකේ `http://localhost/` ලෙස සඳහන් කර Enter කරන්න.



Database කොටසට යාමට දකුණු උඩු කෙළවරේ ඇති phpMyAdmin මත Click කරන්න.



මෙහි දැනට ඇති database සියල්ලේම නම දැක ගැනීමට Database මත click කරන්න.



Database name ලෙස student සඳහන් කර Create button එක click කරන්න.

දැන් ඔබේ table එක සෑදීමට අවකාශ සලසමින් Create table button එක මතුවේ. ඔබ සෑදීමට බලාපොරොත්තු වන table එක ශිෂ්‍යයාගේ index අංකය හා නම ගබඩා කරගත හැකි අයුරින් columns (කීරු) දෙකකින් සමන්විත විය යුතු වේ. Table Name එක ලෙස personal සඳහන් කර number of columns සංඛ්‍යාව 2 ලෙස වෙනස් කරන්න. අවසානයේ Create table button එක මත click කරන්න.





Table එකේ පළමු field name එක indexno ලෙස සඳහන් කර අදාළ field type එක VARCHAR ලෙස ද, field length එක 3 ලෙස ද වෙනස් කරන්න. දැන් දෙවන field name එකට අදාළ ස්ථානයට ගොස් field name එක name ලෙස ද, field type එක VARCHAR ලෙස ද, field length එක 10 ලෙස ද සකසන්න. දැන් දකුණු යටි කෙළවරේ ඇති Save button එක මත කරන්න.



දැන් 'personal' table එකේ Fields මේ අයුරින් දිස් වේ.






Table එකට data ඇතුළු කිරීමට Insert tab එක මත click කරන්න.



එහි සඳහන් විස්තර ඇතුළු කරන්න. Ignore button එකේ ඇති හරි ලකුණ ඉවත් කර Go button එක මත click කරන්න.

001 Tharindu 002 Supun



නැවත **Insert** tab එක මත **click** ක්ලික් කර පහත විස්තර වරකට **records** දෙක බැගින් ඇතුළු කරන්න.

003	Bhagya	004	Sachini	005	Hiruni	006	Janani
007	Pasindu	008	Lahiru	009	Isuru	010	Fathima

මේ වන විට ඔබ සිසුන් දස දෙනෙකුගේ විස්තර **table** එකට ඇතුළු කර ඇත. **Browse** button එක මත **click** කිරීමෙන් ඔබ සැපයූ විස්තර සියල්ල බලා ගත හැක.

